



**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2026 ජනවාරි 28

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 01 – 2026 ජනවාරි

## ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම මෙන්ම ගෝලීය අවිනිශ්චිතතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී 2.1%ක මට්ටමේ නොවෙනස්ව පැවතුණි. කෙසේ වුව ද, නොවැම්බර් මාසයට සාපේක්ෂව ආහාර මිල ගණන් දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේය. දිවා සුළි කුණාටුව හේතුවෙන් සැපයුම් දාමයට ඇති වූ බාධා මෙන්ම උත්සව සමයේ දී ආහාර සඳහා පැවති ඉල්ලුම ඉහළ යෑම මීට හේතු විය. උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ දෙවන භාගය වන විට 5% ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි පුරෝකථනය කෙරේ. නිතර මිල උච්චාවචනය වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන මිල ගණන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් ඉවත් කර ගණනය කරනු ලබන මූලික උද්ධමනය ද මෑත මාසවල දී යම් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත. ඉදිරියේ දී ආර්ථිකයේ ඉල්ලුම ශක්තිමත් වීමත් සමඟ මූලික උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, උද්ධමන අපේක්ෂා, උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පවතී.

2025 වසරේ පළමු මාස නවයක කාලපරිච්ඡේදය තුළ දී ආර්ථිකය 5.0%කින් වර්ධනය විය. 2025 වසර අග භාගයේ දී දිවා සුළි කුණාටුව හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වුව ද, දැනට පවතින ඉදිරි ආර්ථික දර්ශක අනුව ආර්ථිකයේ ඉහළ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි. වාණිජ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන මගින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය 2025 වසරේ අග භාගයේ දී ද අඛණ්ඩව කැපී පෙනෙන ලෙස ප්‍රසාරණය විය. ඉහළ යමින් පවතින ආර්ථික ක්‍රියාකාරකම් සහ වාහන ආනයනය ඉහළ යෑම මධ්‍යයේ ණය සඳහා පවතින ඉල්ලුම ඉහළ යෑම එමගින් පෙන්නුම් කෙරේ. සුළි කුණාටුවේ බලපෑමෙන් අනතුරුව සිදු කෙරෙන නැවත ගොඩ නැඟීමේ කටයුතු හේතුවෙන් ණය වර්ධනයේ මෙම ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙළඳ හිඟය පුළුල් වීම මධ්‍යයේ වුව ද, 2025 වසරේ දී විදේශීය ජංගම ගිණුම සැලකිය යුතු අතිරික්තයක් වාර්තා කර ඇතැයි ඇස්තමේන්තු ගත කර ඇත. 2025 වසරේ දී විදේශීය ප්‍රේෂණ හිතකර මට්ටමක පැවතුණි. වසර තුළ

විශාල ණය සේවාකරණ ගෙවීම් සිදු කළ ද, 2025 වසර අවසානය වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.8ක්<sup>1</sup> දක්වා ඉහළ නංවා ගැනීමට හැකි විය. මේ සඳහා, මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ පදනමින් මිල දී ගැනීම සහ බහුපාර්ශ්වීය ආයතන මගින් අරමුදල් ලැබීම් ප්‍රධාන වශයෙන් සහාය විය. 2025 වසරේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5.6%කින් අවප්‍රමාණය වී ඇති අතර 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සමස්තයක් ලෙස ස්ථාවරව පවතී.


ආර්ථිකය එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීම සඳහා සහාය වන අතරම, උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථාවර වීම තහවුරු කිරීමට සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සූදානම්ව සිටියි.

මිලහ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2026 මාර්තු 25 වන දින නිකුත් කිරීමට නියමිතය.

---

<sup>1</sup> එන මහජන බැංකුවෙන් හිමිවුණු විදේශ විනිමය හුවමාරු පහසුකම මීට ඇතුළත් වේ.

මතුපිට උද්ධමනයේ පුරෝකථන\* (කාර්තුමය, කො.පා.මි.ද., වාර්ෂික ලක්ෂ්‍යමය)  
 2026 ජනවාරි මස මුදල් ප්‍රතිපත්ති වාරයේ පුරෝකථන මත පදනම්ව



\*\*2023 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සහ මුදල් අමාත්‍යවරයා අතර අත්සන් කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම යටතේ උද්ධමන ඉලක්කය (5%) සඳහා එකඟ වී ඇත.

\*උද්ධමන ව්‍යාප්ති සටහනෙහි (Fan chart) වාර්තා කරන ලද දත්ත කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2021 = 100, සෘතුමය වශයෙන් ඇතිවන බලපෑම් ඉවත් කරන ලද) මත පදනම් වේ. 2026 ජනවාරි මස පුරෝකථන වාරයේ දී පැවති සියලුම දත්ත මත පුරෝකථන පදනම් වේ.

සටහන: උද්ධමන ව්‍යාප්ති සටහන මගින් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව ක්‍රමයෙන් වර්ෂය අඩු වන පරිදි වූ විග්‍රම් පරාස භාවිත කිරීමෙන් විදහා දැක්වේ. රූපසටහනෙහි දැක්වෙන විග්‍රම් ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. උදාහරණයක් ලෙස, තද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විග්‍රම් ප්‍රාන්තරය නිරූපණය කරන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවක් පවතින බව හඟවනු ලබයි. විග්‍රම් පරාසයන් මගින් උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේ දී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්නුම් කරයි.

**සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ.**

මෙම පුරෝකථන, 2026 ජනවාරි මස පුරෝකථන වාරයේ දී පැවති දත්ත, උපකල්පන සහ විනිශ්චයන් මත පදනම්ව සිදු කර ඇත. ගෝලීය බලශක්ති සහ ආහාර මිල පිළිබඳ වන පුරෝකථන, ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ අපේක්ෂිත ආර්ථික වර්ධනය, රජයේ අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉදිරි දැක්ම, සහ එක්සත් ජනපද මුදල් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මගින් නිරූපණය වන ගෝලීය මූල්‍ය තත්ත්ව යනාදී කරුණු මත මෙම පුරෝකථන රඳා පවතී. තවද, ආර්ථික ආකෘති සමඟ අනුකූල වන පොලී අනුපාතික මාර්ගය සහ ඒ හා සබැඳි සාර්ව ආර්ථික විචලනයන්හි හැසිරීම මත පුරෝකථන රඳා පවතී. මෙම උපකල්පනවල සිදුවන සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් සැබෑ උද්ධමනය පුරෝකථනය කළ මාර්ගයෙන් අපගමනය වීමට හේතු විය හැකිය.

ඉහළ ණය වර්ධනයෙහි පසු බලපෑම සහ දිව්‍යා සුළු කුණාටුව සම්බන්ධ සහන අරමුදල් නිකුත් කිරීම් හේතුවෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ ඉල්ලුම් පීඩන ඇතිවීමේ හැකියාව; ශ්‍රී ලංකා රුපියල ඉහළ මට්ටම්වලින් අවප්‍රමාණය වීමට ඇති හැකියාව; කෘෂිකර්මාන්ත සහ බලශක්ති අංශවලට බලපෑම් සිදුවන අහිතකර කාලගුණික තත්ත්වයන් ඇතිවීමේ හැකියාව හා එමගින් ආහාර හා බලශක්ති උද්ධමනය මත ඉහළ පීඩන ඇතිවීම; සහ ගෝලීය සැපයුම් දාම සහ භාණ්ඩ වෙළඳපොළ මත බලපෑම් ඇතිකළ හැකි භූ දේශපාලනික අර්බුද හේතුවෙන් අවිනිශ්චිතතා ඇතිවීමට ඇති හැකියාව හා එමගින් උද්ධමනය ඉහළ යෑමට ඇති අවදානම් වැනි සාධක මගින් වාර්තා වන උද්ධමනය, උද්ධමන පුරෝකථනවලට වඩා ඉහළ යෑමේ බලපෑම් ඇති කළ හැකිය. මේ අතර, වාර්තා වන උද්ධමනය, උද්ධමන පුරෝකථනවලට වඩා පහළ යෑමේ බලපෑම් සැලකූ විට, උද්ධමනය පහළ මට්ටම්වල අපේක්ෂිත කාල පරාසයට වඩා වැඩි කාලයක් පැවතීමට ඇති හැකියාව; දිව්‍යා සුළු කුණාටුවෙන් වූ බලපෑම්වලින් පසු කෘෂිකාර්මික නිෂ්පාදනයට සහාය වෙමින් හා ආහාර මිල පීඩන ලිහිල් කරමින් යළි වගා කිරීමේ කටයුතු අඛණ්ඩව වැඩිදියුණු වීම; සහ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු ඵලදායී ඉන්ධන පිරිවැය හේතුවෙන් බලශක්ති සහ ප්‍රවාහන අංශයේ උද්ධමනය ඉහළ යෑම මන්දගාමී වීමේ හැකියාව ඇතුළත් වේ.

දත්ත ඇමුණුම වෙත ප්‍රවේශය: [https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb\\_documents/mpr01\\_2026\\_s.pdf](https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/mpr01_2026_s.pdf)